

**2018.11.23 වන දින පෙ.ව. 10.00 ට සීතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභා රැස්වීමේ වාර්තාව.**

**සභභාගී වූ**

- 1. ගරු කාරක සභා සභාපති - වන්දන මුදුන්කොටුව මැතිතුමා
- 2. ගරු කාරක සභික - ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා
- 3. ගරු කාරක සභික - ඩබ්.ඒ.ඩී. ශීතාමනී ස්වර්ණලතා මැතිතුමිය
- 4. ගරු කාරක සභික - ඒ. සුසන්ත මැතිතුමා
- 5. ගරු කාරක සභික - ආර්.ඒ.ඩී. සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය
- 6. ගරු කාරක සභික - එච්.එස්. සුනිල් රණසිංහ මැතිතුමා

**සභභාගී නොවූ**

- 1. ගරු කාරක සභික - කේ.ඒ.ඩී. එල්. ඔල්ගා අනුකෝරළ මැතිතුමිය
- 2. ගරු කාරක සභික - බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා
- 3. ගරු කාරක සභික - සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා
- 4. ගරු කාරක සභික - එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා
- 5. ගරු කාරක සභික - ශෂිණ ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

**සභභාගී වූ නිලධාරීන්.**

- 1. ලේකම් - කේ.ඒ වන්දන පද්මසිරි මයා.
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය.
- 4. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 5. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය .
- 6. කාර්යභාර නිලධාරී- කහහේන - ජී. වමරි පත්මලතා මිය
- 7. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.
- 8. සංවර්ධන නිලධාරී - ඩී.ඒ. ඉෂානි කමලිකා මිය
- 9. ආදායම් පරිපාලක - කහහේන - වන්දිම ජයලාල් රත්නේන්ති මයා.
- 10. ආදායම් පරිපාලක - කොස්ගම - එච්.ඒ.ඩී.එස්. ප්‍රියන්ත මයා.
- 11. ආදායම් පරීක්ෂක - පාදුක්ක - ඩී.පී.සී.ඒ.කේ. පෙරේරා මයා
- 12. මහජන සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - ජී.ඒ.යූ. දයානන්ද මයා.
- 13. සෞඛ්‍ය පරිපාලක - හංවැල්ල - බී. උපාලි මයා.
- 14. ආදායම්/සෞඛ්‍ය පරිපාලක - කොස්ගම - එන්.ආර්. ඉදුනිල් ප්‍රියන්ත මයා
- 15. පොලිස් පරීක්ෂක - පී. පුෂ්පකුමාර.
- 16. පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක - පාදුක්ක - එම්.ඩබ්.එස්. ගයන් මඩමවත්ත මයා.
- 17. කාර්මික නිලධාරී - මාර්ග සංවර්ධන අධිකාරිය - එම්.කේ.ඩබ්. මල්කාන්ති මිය.

ගරු සභාපතිතුමා විසින් පැමිණ සිටි සියලුම දෙනා සාදරයෙන් පිළිගැනීමෙන් අනතුරුව කාරක සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

**01. පෙර කමිටුවේ ප්‍රගතිය.**

1. “ඌරු කොටුවක් ඉදිකිරීම හේතුවෙන් සිදුවන සෞඛ්‍ය හා පරිසර හානිය වළක්වා ගැනීම සඳහා” යන හිසින් යුතුව වග, මාවල්ගම, අංක 68 හි පදිංචි නිල්මිණි සුරවීර මහත්මිය විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ 118/1, නෙළුවත්තුඩුව, වග හි පදිංචි ආර්.ඒ. සුසුන් කාන්තාව රුපසිංහ යන අය විසින් කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන අතර එයටම ඌරන් ඇති කිරීමේ කොටුවක් ඉදිකරන බැවින් එමඟින් විශාල පරිසර හානියක් හා ජනතාව මහත් පීඩාවට පත්වන බව දක්වමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
  
2. “පීඩාකාරී බෝක්කුව ඉවත්කර මාර්ගය දෙපස කාණු පද්ධතියක් ඉදිකරවා ගැනීම” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 108 හි පදිංචි ප්‍රවීණ මාධ්‍යවේදී (ලංකාදීප) සෝමසිරි වන්දුසේන මහතා විසින් 2018.07.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් පෙරදී අධිකරණයේ ලබාදුන් තීන්දුව ප්‍රකාර අඩි 4 x 2 කොටුව වෙනුවට 2 x 2 කොටුවක් පවතින බවත් දින 14 ක් ඇතුළත දැල් ආවරණය ඉවත් කර ජලය බැසයාමට සලස්වන ලෙස දන්වා ලිපි යවන ලදී. එම ලිපිය සඳහා සෝමසිරි වන්දුසේන මහතා එවන ලද පිළිතුරු ලිපිය ද, අදාල ස්ථානය දැක්වෙන වීඩියෝ පටයක් ද කාරක සභාවට ඉදිරිපත් කළ අතර මේ වනවිට දින 14 සම්පූර්ණ වී ලිපියේ සඳහන් ප්‍රකාර කටයුතු කර නොමැති බැවින් පොලිසියේ ද සහයෝගය ඇතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ වැඩ අධිකාරී අධීක්ෂණය යටතේ සභා සේවකයින් යොදවා දැල් ආවරණය ඉවත් කිරීමට තීරණය කරන ලදී.
  
3. “කොස්ගම විලේප් නේවාසික භූමි ප්‍රදේශය තුළ පවත්වාගෙන යනු ලබන පොලිතින් කර්මාන්ත ශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවි කිරීමට, 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට හා එල දරන ගස් හා ගස් අතු කපා ඉවත් කිරීමට විරෝධතාවය දැක්වීම.” යන හිසින් යුතුව කොස්ගම, කොස්ගම විලේප්, නො. 262/18 හි පදිංචි එච්.එම්.ඒ. කුමාර මහතා විසින් 2018.09.06 දිනැතිව 33Kv අධි බලැති විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීමට විරුද්ධ වීමට හේතු දක්වමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාල බලපත්‍ර ඉදිරිපත් කරන ලෙස පොලිතින් කර්මාන්ත ශාලා හිමිකරු ඩබ්. ඒ. ආර්. විජේසේකර මහතාට දැන්වීමටත් එතෙක් මෙම කර්මාන්තශාලාවට ට්‍රාන්ස්පෝමරයක් සවිකිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු අත්හිටුවන ලෙස විදුලි බල මණ්ඩලයට සහ හංවැල්ල ප්‍රාදේශීය ලේකම්තුමිය වෙත දන්වා යවා ඇති අතර මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ හා අදායම් පරීක්ෂකගේ වාර්තා කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලදී. අදාල වාර්තාව සලකා බලන ලද කාරක සභාව වෙළඳ බලපත්‍රය ලබාගෙන නොමැති බැවින් මේ සඳහා නීත්‍යානුකූලව කටයුතු කිරීමට දන්වා ඇති බැවින් ඒ සඳහා නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවට ආදායම් පරිපාලක මහතා විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

4. පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර නැමති අය විසින් සත්ව ගොවිපලක් පවත්වාගෙන යාම පිළිබඳව පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.06.19 දින ලද පැමිණිල්ලකට අදාලව 2018.07.03 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00159/2018 යටතේ 2018.08.29 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදී ඇති නිර්දේශ මේ වනතෙක් ක්‍රියාත්මක කර නොමැති බැවින් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබාදී ඇති නිර්දේශ දින 14 ක් ඇතුළත අනුව ක්‍රියාකරන ලෙස ගොවිපල හිමිකරු වන පෝරුවදණ්ඩ, පනංගල වත්ත, නො. 168/40/ඒ/1 දරණ ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුසන්ත කුමාර මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
5. නිදහස් මාවත, නො. 37/15 දරණ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන විජිත මෝටර්ස් ඇන්ඩ් ඉංජිනියරිස් සමාගම හේතුවෙන් පාරිසරික හානි සිදුවන බවට මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2018.02.09 දින ලද පැමිණිල්ලකට අදාලව 2018.04.06 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර මේ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00048/2018 යටතේ 2018.08.08 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව අදාල කොන්දේසි නිසි ලෙස සම්පූර්ණ කර ඇති බැවින් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගන්නා ලෙස නිදහස් මාවත, නො. 37/15 දරණ ස්ථානයේ ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන විජිත මෝටර්ස් ඇන්ඩ් ඉංජිනියරිස් සමාගමේ අධිපති සමන් ප්‍රියන්ත මහතා වෙත ලිපියක් මගින් දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
6. කොස්ගම, පහළ කොස්ගම, අංක 367/ඒ1 හි පදිංචි වන්න රොයිස් මහතා විසින් පවත්වාගෙන යනු ලබන සුබර ගොවිපල සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව 2018.05.31 දින පවත්වන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේ අනාවරණය වූ කරුණු සඳහන් කර ගොවිපල තුළ මනා පාලන තත්වයක් පවත්වා ගනිමින් පාරිසරික දූෂණ හා පීඩාකාරී තත්වයන් පාලනය කර, ගොවිපල උක්ක ස්ථානයේ පවත්වාගෙන යාමට අදාලව සීතාවක ප්‍රාදේශීය සභාවෙන් ලබාගත් වෙළඳ බලපත්‍රයේ පිටපතක් ද සමඟ නිසිලෙස සම්පූර්ණ කරන ලද පාරිසරික ආරක්ෂණ බලපත්‍ර අයදුම්පත්‍රයක් ලබාදෙන ලෙස දක්වමින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/PSW/WP-C/01/00179/2018 යටතේ 2018.08.20 දිනැතිව ලබාදුන් ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව සුබර ගොවිපල ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අදාල නිර්දේශ ක්‍රියාත්මක කර වෙළඳ බලපත්‍ර ලබාගන්නා ලෙස කොස්ගම, පහළ කොස්ගම, අංක 367/ඒ1 හි පදිංචි වන්න රොයිස් මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
  
7. “අනවසරයෙන් වැසි ජලය බැහැර කිරීම” යන හිසින් යුතුව වග, පින්තවල උතුර, අංක 112/1 හි පදිංචි ආර්.පී. ප්‍රසන්න ලක්මාල් මහතා විසින් 2018.09.25 දිනැතිව ඔහුගේ ඉඩමට අසල නිවසෙහි

පදිංචි ආර්.පී. කුමුදු ප්‍රියශාන්ත යන අය ඔහුගේ වහලයේ වැසි ජලය නිතරම ඔහුගේ ඉඩමට ගලා ඒමට සලස්වා ඇති බැවින් මහත් අපහසුතාවයට පත්ව ඇති බව දක්වමින් ඡායාරූප ද සමඟ යොමුකරන ලද ලිපියට අදාළව පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ලබාදුන් වාර්තාව අනුව වැසි ජලය හේතුවෙන් වැසිකිලි වලත්, අපජල වලත් උතුරා යන බවත් සාමාන්‍ය තත්ව යටතේදී එසේ නොවන බවත් වැසි ජලය ක්‍රමවත්ව බැසයාමට සැලැස්වීම සුදුසු බවට දක්වා ඇති බැවින් මේ සම්බන්ධයෙන් පාදුක්ක තාක්ෂණ නිලධාරී මඟින් වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලදී.

8. “ශ්‍රී මෝටර්ස්, සන්රයිස් පාර්ක්, කොස්ගම - ස්ථානීය පරීක්ෂාව සම්බන්ධවයි” යන නිසිත් යුතුව කොස්ගම, අළුත්අම්බලම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ පදිංචි සසී කුමාර් නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී මෝටර්ස් ආයතනය සම්බන්ධයෙන් 2018.08.10 දින කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.ඒ. සංජය ප්‍රදීප් කුමාර මහතා විසින් මාවතගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.අයි.ආර්. හෙට්ටිගේ මහතා සමඟ කළ ස්ථානීය පරීක්ෂණ වාර්තාව අනුව බලපත්‍ර ලබාගන්නා තෙක් තාවකාලිකව අත්හිටුවීමට උපදෙස් ලබාදී ඇති නමුත් බලපත්‍ර ලබාගෙන ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බැවින් නීතිමය පියවර ගැනීමට කොස්ගම ආදායම් පරීක්ෂක මහතා හා මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කරන ලද අතර මෙම ව්‍යාපාරය තාවකාලිකව වසා දමන ලෙස දන්වා යවන ලද ලිපිය සම්බන්ධයෙන් එහි හිමිකරු විසින් එවන ලද ඉල්ලීම ඉටුකළ නොහැකි බව අදාළ හිමිකරු වෙත දන්වා යවා ඇති අතර අඩුපාඩු සාදා නැවත බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර ඇති බැවින් කොස්ගම, රංඳෙවිගම පාර, සන්රයිස් පාර්ක් දරණ ස්ථානයේ පදිංචි සසී කුමාර් මහතා හා අවට නිවෙස් හිමියන් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2018.12.04 දින ප.ව. 02.00 ට පැවැත්වීමට තීරණය කරන ලදී.

9. “ඌරු ගොවිපල සම්බන්ධවයි” යන නිසිත් යුතුව වග, මාවල්ගම, වෙලේවත්ත, නො. 63 හි පදිංචි පී.එච්. අජිත් කුමාර මහතා විසින් 2018.06.14 දිනැතිව වග, මාවල්ගම, නො. 55 හි පදිංචි අමල් වන්දන නැමති අය විසින් පවත්වාගෙන යනු ලබන ඌරු ගොවිපලෙන් පිටවන දුර්ගන්ධය හේතුවෙන් තමාත් පවුලේ අයත් මහත් පීඩාවට පත්ව සිටින බැවින් එම ඌරු ගොවිපල ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

10. පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) විසින් අංක LGD/03/අයාලේ යන සුනඛයන් යටතේ 2018.10.04 දිනැතිව “ජල හීනිකා රෝග මර්දනය සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් පැවැත්වීම සඳහා පළාත් පාලන ආයතනවල පූර්ණ සහාය ලබාගැනීම” යන නිසිත් යුතුව ජල හීනිකා රෝග මර්දන එන්නත් කිරීම සහ සුනඛ වන්ද්‍යාකරණ වැඩසටහන් සිදුකිරීම සඳහා පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රාදේශීය පශු වෛද්‍ය නිලධාරීන් හා එක්ව පළාත් පාලන ආයතන මට්ටමින් දැනට ක්‍රියාත්මක කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග්‍රාම නිලධාරීන්ද, පළාත් පාලන ආයතන වලට සම්බන්ධ නිලධාරීන් ද, මීට පෙර වැඩසටහන් සඳහා

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දායකත්වය ලබාදී කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද සම්බන්ධ කරගැනීම තුළින් වැඩසටහන් සාර්ථක කරගත හැකි බව දක්වමින් යොමුකරන ලද ලිපියට අදාළව මෙය සීතාවක ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ද විශාල ගැටළුවක් බවට පත්වී ඇති බැවින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග්‍රාම නිලධාරීන් ද, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හා පශු වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමටත් ඒ අනුව අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සුදුසු බැවින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කරන ලෙස පළාත් පාලන දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත) වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

11. “වැසිකිළි වලක අපද්‍රව්‍ය කාන්දුවීම” යන හිසින් යුතුව කොස්ගම, දොල ඉහල, 344/03 හි පදිංචි එස්.ඒ. සෝමදාස මහතා විසින් 2018.09.18 හා 2018.10.03 දිනැතිව සී.කේ. මාලනී යන අයගේ නිවසේ වැසිකිළි වලේ අපද්‍රව්‍ය කාන්දුවීම හේතුවෙන් අවට නිවෙස් මහත් අපහසුතාවයට පත්ව සිටින බැවින් මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපි හා ඒ සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව සලකා බලා මේ සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලද අතර එම වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.

12. “සත්ව ගොවිපල ආරම්භ කිරීමට එරෙහිවයි.” යන හිසින් යුතුව වග, නෙළුවත්තුඩුව පදිංචි එල්.පී. පියල් විජේතුංග යන අය විසින් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අංක 440 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගඟවත්ත නොහොත් මිතුල්ලකැටිය ඉඩමේ ඔල්ගා අතුකෝරල මහත්මිය විසින් සත්ව ගොවිපලක් ආරම්භ කිරීමට සූදානම් වේ. එම ඉඩමට ප්‍රවේශ වන මාර්ගය අඩි 12 වන අතර අඩි 20 – 30 ත් අතර පළල පාරක් සටහන් කර 2018.03.31 දින ජ්‍යෙෂ්ඨ සකස් කර ඇති අතර එම මැනුම නීති විරෝධී බැවින් මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂාවක් කර අවසන් තීන්දුවකට පැමිණෙන තුරු මේ පිළිබඳව කිසිදු තීරණයක් ලබානොදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඉඩම් මැනුම් සභාවෙන් ඉතා ඉක්මණින් වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කළ අතර ලිපි යවා ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

13. මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක WP/CM/UAV/WP-C/04/00134/18 යටතේ 2018.09.25 දිනැතිව “පාරිසරික පැමිණිල්ල - කුකුළු ගොවිපල, අංක 9/12, මිරියගල්ල පාර, අරුක්වත්ත, පාදුක්ක” යන හිසින් යුතුව උක්ත කරුණ සම්බන්ධයෙන් 2018.03.07 වන දින අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අදාළව 2018.03.23 දින සිදුකරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයේදී අනාවරණය වූ කරුණු හා ඊට අදාළව නිර්දේශ ක්‍රියාත්මක කර අධිකාරිය වෙත දන්වන ලෙස සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පිටපත් සහිතව හිමිකරු වන ඔහුන්ගේ රේඛුක බණ්ඩාර මහතා වෙත යොමුකරන ලද ලිපියට අදාළව පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක ලබාදුන් වාර්තාව අනුව මධ්‍යම පරිසර අධිකාරිය මගින් ලබාදුන් නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.

14. “වල් බිහිවීමට ඉඩදී නඩත්තු නොකරන ඉඩමක් සම්බන්ධවයි.” යන හිසින් යුතුව පාදුක්ක, බෝපේ, මාහිංගල, නො. 71/ඒ හි පදිංචි අයි.ඩී. මල්ලිකාරවිච්චි මහත්මිය විසින් 2018.06.16 දිනැතිව ඇයගේ ඉඩමට බස්නාහිර දෙසින් ඇති මාහිංගල පදිංචි දැනට නො. 522/5ඒ, රත්නපුර පාර, භොරණ යන ලිපිනයේ පදිංචි දොන් සිරිපාල ජයසිංහ හෙවත් සරත් යන අයට අයත් ඉඩම වල් බිහිවී නඩත්තු නොකර අතහැර දමා ඇති බැවින් අසල්වාසීන් පීඩාවට පත්ව සිටින බව දක්වමින් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත 2018.06.16 යොමුකරන ලදුව 2018.10.10 දින මහ සභාවේ සංදේශ පෙත්සම් යටතේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් ඉදිරිපත් කර ගරු සභාපතිතුමා විසින් පරිසර හා පහසුකම් කාරක සභාව වෙත යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් සංවර්ධනය නොකළ ඉඩම් මත බදු අයකිරීම යන පදනම මත පාදුක්ක ආදායම් පරිපාලක මහතාගෙන් වාර්තාවක් ලබාගැනීමට තීරණය කරන ලද අතර වාර්තා ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
15. අකරවිට, නාගහ පාර, නො. 121/1 හි පදිංචි කේ.කේ. කුලසේන මහතා විසින් 2018.10.16 දිනැතිව ඔවුන්ගේ මුළුතැන්ගෙයට යාබදව අඩි 5 ක් පමණ දුරින් වැසිකිළි වළක් කැපීම සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් කොස්ගම මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාව කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තාව ලබාගැනීමට තීරණය කරන ලදී.
16. “ඉඩමේ ඉවුර කැඩීයාම වළක්වා ගැනීම සම්බන්ධවයි” යන හිසින් යුතුව හංවැල්ල, කළුඅග්ගල, මුණමලේ ජනපදය, අංක 667/2 හි පදිංචි එච්.පී. රංජිත් ගුණතුංග මහතා විසින් 2018.09.27 දිනැතිව ඉඩම අසල නිවසෙහි පදිංචි ඩබ්. සිරිසේන මහතාට දන්වා ඉඩම කැඩීයාම වළක්වා ගැනීමට (ඉවුර කැඩීයාම වැළැක්වීම සඳහා පුංචි බැම්මක් ඉදිකිරීමට) කටයුතු සලසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව බැම්මක් ඉදිකරන ලෙස ඩබ්. සිරිසේන මහතා වෙත දන්වා යැවීමට තීරණය කරන ලදී.
17. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අංක DSS/1/10/පස් පොදු යටතේ 2018.10.04 දිනැතිව “පුවක්පිටිය නැගෙනහිර වත්ත පස් කැපීම” යන හිසින් යුතුව මේ සම්බන්ධයෙන් විරෝධතා මතු වී ඇති බැවින් සහ පරිසර හානිය පිළිබඳව සලකා බලා එම ඉඩමේ කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කැණීම් සඳහා බලපත්‍ර ලබානොදෙන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ඉඩමේ පස්කැපීම හේතුවෙන් එම ප්‍රදේශයේ නිවෙස් හිමියන්ගේ ජීවිත අවධානමකට මුහුණු පා ඇති බැවින් බලපත්‍ර ලබානොදෙන ලෙස අදාළ ආයතන වෙත දන්වා යවා ඇති අතර මේ වනවිට පස් කැපීම නතර කර ඇති බවට කාරක සභා සභාපතිතුමා කාරක සභාව දැනුවත් කරන ලදී.
18. පළාත් පාලන සභාකාර කොමසාරිස් කාර්යාලය (කොළඹ දිස්ත්‍රික්කය) විසින් අංක ACLG/CO-08/13/ම.පැ./2018 යටතේ 2018.09.17 දිනැතිව “කොස්ගම සතිපොළ භූමියෙහි අපජලය

අක්‍රමවත්ව බැහැරලීම සම්බන්ධවයි.” යන හිසින් යුතුව කොස්ගම සතිපොළ භූමියෙහි අපජලය අක්‍රමවත්ව බැහැරලීම නිසා මහජනතාව මෙන්ම කොස්ගම නගරය වෙත විවිධ කාර්යයන් සඳහා පැමිණෙන මහජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇති බැවින් 2018.07.04 දින පැවති සාකච්ඡාවේදී ගත් තීරණ ක්‍රියාත්මක කර එම ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කරන ලෙසත් දන්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය පිළිබඳව සොයා බලා ඉතා ඉක්මණින් ගතයුතු පියවර ගන්නා ලෙස තාක්ෂණ නිලධාරී/ ආදායම් පරිපාලක හා සෞඛ්‍ය පරිපාලක යන නිලධාරීන් දැනුවත් කළ අතර අප ජලය ක්‍රමවත්ව බැහැරලීමට කටයුතු කර ඇති බවට සෞඛ්‍ය පරිපාලක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.

19. සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අංක DSS/FO/Agri/08 යටතේ 2018.09.17 දිනැතිව “අයාලේ යන ගවයින් සම්බන්ධවයි” යන හිසින් යුතුව සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ස්ථිර වාසස්ථානයක් නොමැතිව අයාලේ යන ගවයින් වගාවන් වලට හානි සිදු කිරීම හේතුවෙන් ගොවීන් මහත් අපහසුතාවයට පත්වන බවට 2018.09.11 දින පවත්වන ලද ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවේදී කරුණු ඉදිරිපත්ව ඇති බවත් මේ පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දන්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයෙන් අවශ්‍ය උපකරණ හා වාහන ලබාදීමට හැකි දිනයක් දන්වන ලෙස ඉල්ලීමක් කිරීමට තීරණය කරන ලදී.

20. “කාණු පද්ධතිය උඩ ගොඩනැගිලි ඉදිකර කාණු පද්ධතිය අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව 2018.09.15 දිනැතිව ප්‍රදේශවාසීන් විසින් හංවැල්ල නගරය සහ පහත්ගම නගරය අතර ඇති හරස් පාරේ මුස්ලිම් පල්ලිය අසල (මායාදුන්න විද්‍යාලය ඉදිරිපිට) පාර හරහා වතුර බැසීමට ඇති බෝක්කුව වසා ගොඩනැගිල්ලක් ඉදිකිරීම හේතුවෙන් කාණුව වැසී දිනවලට උතුරායාමෙන් පාර සහ අවට ජලයෙන් යටවී පාරේ ගමන් කිරීමට අපහසු වී ඇති අතර දැඩි දුගඳකින් යුක්ත වන බවත් මේ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තා කාරක සභාව වෙත ලැබී නොමැති බැවින් ඉදිරි කාරක සභාව සඳහා වාර්තා ලබාගැනීමට තීරණය කරන ලදී.

21. තුන්තාන බප/හෝ/ තුන්තාන සිරි සුමනපෝති මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් “පාසලේ එකතුවන කැළිකසල ඉවත්කිරීම සඳහා සහාය ඉල්ලීම” යන හිසින් යුතුව 2018.06.14 දිනැතිව පාසලේ එකතුවන කැළිකසල ඉවත්කිරීම සඳහා ප්‍රාදේශීය සභාව මගින් දිනපතා එකතුවන කැළිකසල රැගෙන යාමට යොදවන ට්‍රැක්ටරය දිනපතා පාසලේ එකතුවන කැළිකසල රැගෙනයාමට යොදවන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපියට දඳාලව සභාව සතු කොමිපෝස්ට් අංගනයේ ඉඩකඩ සීමිත බැවින් එම ඉල්ලීම ඉටුකළ නොහැකි බව දන්වා යවා ඇති බව කාරක සභාව දැනුවත් කරන ලදී.

22. FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් “184/2018/03/01/19 දරණ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීම FSA හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම” යන හිසින් යුතුව 2018.10.19 දිනැතිව එම

ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමේ නියෝගය අවලංගු කරන ලෙසත් එසේ නොමැතිනම් FSA හෝල්ඩින්ග්ස් ආයතනයට සිදුවන සියලුම අලාභය පියවා ගැනීම සඳහා වන්දි ලබාගැනීමට නීතිමය පියවර ගන්නා බවත් දන්වමින් යොමුකරන ලිපිය සම්බන්ධයෙන් පරිසර හා පහසුකම් කාරක සභාව මෙම ආයතනය තාවකාලිකව නතර කිරීමට තීරණය කළ අතර, පරිසර කමිටුවේ තීරණය මධ්‍යම පරිසර අධිකාරිය වෙත දන්වා ඔවුන් විසින් වාචිකව ලබාදුන් නියෝගය ලිඛිතව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව අදාළ ගැටළුකාරී තත්වය විසඳී ඇති බැවින් කළුගල් කැනීම් කිරීමට අවසර දී ඇති බව සඳහන් කරමින් එවන ලද ලිපිය කාරක සභාවට ඉදිරිපත් කර ලේකම්තුමා විසින් කරුණු පැහැදිලි කරන ලදී. එය පිළිගත නොහැකි බවත් වෙළඳ බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් එම කොට්ඨාශයේ ගරු මන්ත්‍රීතුමිය වන ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය එතුමියගේ විරෝධතාවය දක්වන ලදී. මේ සම්බන්ධයෙන් භූවිද්‍යා සමීක්ෂණ හා පහල් කාර්යාංශය සමඟ සාකච්ඡා කර එම නියෝගය අවලංගු කර ලිපියක් රැගෙන එන ලෙස එම කොට්ඨාශයේ ගරු මන්ත්‍රීතුමිය වන ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය දැනුවත් කරන ලදී.

- 23. හංවැල්ල උප කාර්යාලයේ සෞඛ්‍ය පරිපාලක මහතා විසින් 2018.10.19 දිනැතිව සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල නගරයේ අනවසර ඉදිකිරීම් නිසා සෞඛ්‍ය ගැටළු මතුව ඇති බවත් මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළව අඩුපාඩුකම් සහිත කඩකාමර සඳහා නිවේදන නිකුත් කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා කාරක සභාව දැනුවත් කරන ලදී.
- 24. මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක 08/SEA/MIS/01/2018 යටතේ 2018.11.07 දිනැතිව “සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිද්දෙණිය ප්‍රදේශයේ පවතින කළුගල් කැණීමේ කර්මාන්තවල සමුච්චිත පාරිසරික බලපෑම් අධ්‍යයනය කිරීම සම්බන්ධව සාකච්ඡාව” යන නිසින් යුතුව උක්ත කරුණ සම්බන්ධයෙන් 2018.10.18 වන දින අධිකාරියේ පවත්වන ලද සාකච්ඡාවේදී ගත් තීරණ ඇතුළත් වාර්තාව කාරක සභාවේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන ලදී.

**02. ලිපි ලේඛන සලකා බැලීම.**

- 1. හංවැල්ල, හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ල, අංක 26 සී1/2 හි පදිංචි වයි.එච්. එල්. පෙරේරා මහතා විසින් “වතුර බැසයන අපිරිසිදුව පවතින කාණුවක් බඳවා ගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම.” යන නිසින් යුතුව 2018.11.14 දිනැතිව හංවැල්ල බස් නැවතුම් පලේ සිට විකල්ප මාර්ගය ඔස්සේ ලංකා ෆොටෝ ආයතනය අයිනෙන් ගලා බසින අපිරිසිදු කාණුව සීමෙන්තියෙන් බැඳ උඩ ආවරණය නොකිරීම නිසා කාණුවෙන් ගලාඑන වතුරෙන් ඇති වී තිබෙන දුගඳ ඉතා අහිතකර බවද මදුරුවන් බෝ වීමට තිබෙන ඉඩකඩ ද වැඩි බව දක්වමින් මේ සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස දක්වමින් ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා විසින් අදාළ ස්ථානය දැනුවත් කළ බව කාරක සභාවට දන්වා සිටින ලදී.



2. “ඉවතලන කුණු අපද්‍රව්‍ය ඉවත් කර ගැනීම සඳහායි.” යන නිසිත් යුතුව 2018.11.08 දිනැතිව කොස්ගම ප්‍රාදේශීය රෝහලේ ආයතනභාර වෛද්‍ය නිලධාරීතුමා විසින් යොමුකරන ලද ලිපිය ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.11.23 දිනැතිව රෝහලේ එකතුවන නොදිරන කසළ සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සභාව සතු අපද්‍රව්‍ය එකතු කරන ලොරි රථය යොදවා ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, සඳුදා සහ බ්‍රහස්පතින්දා යන දෙදින සභාව සතු අපද්‍රව්‍ය එකතු කරන ලොරි රථය යොදවා ඉවත් කරදීමට තීරණය කරන ලදී.
  
3. තුම්මෝදර, වග - උතුරු ප්‍රදේශවාසීන් විසින් “දුගඳ හමන ඌරු ගොවිපළක් සම්බන්ධවයි.” යන නිසිත් යුතුව 457/බී, වග - උතුරු ග්‍රාම නිලධාරී වසමෙහි හොරරොද අංක 390/4 දරණ නිවසෙහි පදිංචි පුරවැසි දේවගේ ප්‍රියන්ත නැමති අය විසින් රජයේ අවසරයක් නොමැතිව අක්‍රමානුකූල ලෙස පවත්වාගෙන යන ඌරු ගොවිපළෙන් නිකුත් වන දුර්ගන්ධය හේතුවෙන් අසල්වැසියන් මහත් පීඩාවට පත්ව සිටින බව දක්වමින් අසල්වැසියන්ගේ අත්සන් ද සහිතව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
4. “අනවසර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය සම්බන්ධවයි.” යන නිසිත් යුතුව 2018.10.30 දිනැතිව පාදුක්ක, අංගමුව, 189 හි පදිංචි ජයන්ත සේනාරත්න නැමති අය විසින් ඉහත කර්මාන්තය සම්බන්ධව 2018.08.14 දින ගරු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අදාල අනෙකුත් ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී මෙම අනවසර කර්මාන්තය මෙම ස්ථානයේ සිදුකිරීම නැවැත්වීමට තීරණය කළ අතර කර්මාන්තකරුගේ දැඩි ඉල්ලීම මත භාණ්ඩ ගබඩා කිරීමට පමණක් අවසර ලබාදුන් නමුත් එම තීරණය උල්ලංඝනය කරමින් දිවා කාලයේ ප්ලාස්ටික් කොටස් පිළිස්සීමට කටයුතු කිරීම හේතුවෙන් අවට නිවැසියන් මහත් පීඩාවට පත්ව සිටින බව දක්වමින් එම ස්ථානයේ ප්ලාස්ටික් කැබලි ගබඩා කිරීමට තාවකාලිකව ලබාදී තිබූ පහසුකම ද ඉවත් කරන ලෙස ඉල්ලමින් 2018.10.30 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
5. සීතාවක ප්‍රාදේශීය සභාවේ විෂයභාර සංවර්ධන නිලධාරී ආර්.පී.එන්.පී. ජිනදාස මහතා විසින් 2018.11.01 දිනැතිව කොස්ගම ප්‍රදේශයේ පිහිටුවා ඇති කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ කාල සීමාව 2018.12.31 වන දින අවසන් වීමට නියමිත බැවින් එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව 2019.01.01 දින සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කරදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
  
6. “ළිංවල ජලය අපිරිසිදුවීම සම්බන්ධවයි.” යන නිසිත් යුතුව 2018.11.23 දිනැතිව අංගම්පිටිය ග්‍රාමසේවා වසමේ අමීන්දගේ ලී මඩුව අසල දැනට මාස 02 ක සිට ලී කුඩු කියුබ් 200 ක් 300 ක්

පමණ ගෙනවිත් දමා ඇති බවත් මේ හේතුවෙන් අවට නිවෙස්වල ළිංවල තෙල් තට්ටුවක් මතු වී වතුර බීමට නොහැකි වී මදුරුවන් බෝ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවෘමා හා ග්‍රාම නිලධාරී දැනුවත් කර ඇති නමුත් මේ වනතොක් කිසිදු පියවරක් ගෙන නොමැති බැවින් මේ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් 2018.11.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක මහජන සෞඛ්‍ය පරීක්ෂක වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

7. 1) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හංවැල්ල විසින් 2018 ඔක්තෝම්බර් මස හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිවෘමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

නිවාස පරීක්ෂා කිරීම පිළිබඳ වාර්තාව

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	09
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	3957
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	2110
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	112
නිකුත් කල නිවේදන ගණන	239
නඩු පැවරු ගණන	29
දඩ මුදල	රු. 58,000 /-
ධූමායනය කල සංඛ්‍යාව	06

- 2) පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් යොමු කරන ලද 2018 ඔක්තෝම්බර් මස පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් වූ පහත සඳහන් වාර්තාව ගරු කාරක සභාපතිවෘමා විසින් සියළුදෙනාගේ දැන ගැනීම සඳහා කියවා ඉදිරිපත් කරන ලදී.

මාසය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව	06
පරීක්ෂා කරන ලද පරිශ්‍ර සංඛ්‍යාව	2729
සොයාගත් මදුරුවන් බෝවන ස්ථාන සහිත පරිශ්‍ර සංඛ්‍යාව	564
සොයාගත් මදුරු කීටයන් සහිත පරිශ්‍ර සංඛ්‍යාව	122
එම අවස්ථාවේදීම නිවැරදි කල සංඛ්‍යාව	534
නිකුත් කල නිවේදන ගණන	28
නඩු පැවරු ගණන	02
දඩ මුදල	රු. 4,000 /-
ධූමායනය කල සංඛ්‍යාව	03

8. සීතාවක ප්‍රාදේශීය සභාවේ දිරන කසල ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ඔක්තෝම්බර් මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසල ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	ප්‍රතිවක්‍රීයකරණය සඳහා රැගෙන ආ දිරන කසල ප්‍රමාණයකිලෝ	81840
02	නිෂ්පාදනය කල කොම්පෝස්ට් ප්‍රමාණය කි.ලෝ.	1690
03	අලෙවි කල ප්‍රමාණය කි.ලෝ.	1525
04	ඉතිරි කොම්පෝස්ට් ප්‍රමාණයකි.ලෝ.	1520
05	අලෙවි කිරීමෙන් ලද ආදායම රු.	30500

සීමාවක ප්‍රාදේශීය සභාවේ නොදිරන කසල ප්‍රතිවක්‍රීයකරණ ව්‍යාපෘතිය මඟින් 2018 ඔක්තෝබර් මස ප්‍රතිවක්‍රීයකරණය කරන ලද කසල ප්‍රමාණය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනු අංක	විස්තරය	ප්‍රමාණය
01	කඩදාසි/කාඩ්බෝඩ් කි.ලෝ.	2178
02	පොලිතින්/ප්ලාස්ටික් කි.ලෝ.	11191
03	වීදුරු කි.ලෝ.	5417
04	යකඩ හා වෙනත් ලෝහ කි.ලෝ.	91
05	ටින් බෙලෙක්ක කි.ලෝ	1585
06	බියර් ටින් කි.ලෝ.	124
07	පෙට් බෝතල් කි.ලෝ	517
08	පොල් කටු කි.ලෝ	292
09	වීදුලි උපකරණ කි.ලෝ.	05
10	CFL බල්බ් කි.ලෝ	-
11	ගෝනි උර කි.ලෝ.	-
12	අධික උෂ්ණත්වයෙන් පිළිස්සීම සඳහා පුත්තලමට රැගෙන ගිය නොදිරන කසල ප්‍රමාණය කි.ලෝ.	5620
	මුළු එකතුව	27020
13	අලෙවි කිරීමෙන් ලබාගත් ආදායම රු.	95166
14	ප්‍රතිවක්‍රීයකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ආ මුළු නොදිරන කසල ප්‍රමාණය කිලෝ.	52669

23. පාදුක්ක/හංවැල්ල සෞඛ්‍ය නිලධාරී කාර්යාල මඟින් පවත්වාගෙන යනු ලබන නොදිරන අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනේ 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන ප්‍රදේශ සහ දිනයන් පහත පරිදි ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වැඩසටහන් සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට උපදෙස් ලබාදෙන ලදී.

දිනය	ආවරණය කරනු ග්‍රාම නිලධාරී වසම්
------	--------------------------------

2018.12.01	පහළ ඉහළ හංවැල්ල, ජයවීරගොඩ
2018.12.08	වේරගල
2018.12.15	කළුඅග්ගල - සාලාව නිවාස සංකීර්ණය, බොරළුගොඩ, ආනන්දගම
2018.12.29	කහවල

### 03. සාකච්ඡා සටහන්.

1. නොදිරන එකතු කිරීමේ වැඩසටහනේදී කොට්ඨාශභාර මන්ත්‍රීතුමා දැනුවත් කර ප්‍රචාරන කටයුතු සිදුකරන ලෙස කාරක සභා මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටින ලදී.